



සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව

சமுர்த்தி அபிவிருத்தி திணைக்களம்

Department of Samurdhi Development

කාන්තා, ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය - සමාජ ආරක්ෂණ අංශය
மகளிர், சிறுவர் அலுவல்கள் மற்றும் சமூக பாதுகாப்பு அமைச்சு - சமூகபாதுகாப்பு பிரிவு
Ministry of Women, Child Affairs and Social Security - Social Security Division



මගේ අංකය
எனது இல
My No

DSD/HO/05/MF/01/වක්‍රලේඛ

ඔබේ අංකය
உமது இல
Your No

දිනය
திகதி
Date

2020.01.31

සමෘද්ධි ප්‍රජාමූල බැංකු වක්‍රලේඛ අංක :- 2020/01

සියළුම සමෘද්ධි ප්‍රජාමූල බැංකු කළමනාකරුවන්/ බැංකු සමිති කළමනාකරුවන් වෙත

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් උපයන පොලී මත අය කරන රඳවාගැනීම් බදු ගෙවීම සහ පොරොන්දු නෝට්ටු අත්සන් කිරීමේදී මුද්දර ගාස්තු පිළිබඳව දැනුම් දීම.

01. හැඳින්වීම.

සමෘද්ධි ප්‍රජාමූල බැංකු/ බැංකු සමිති තම අරමුදල් ආයෝජනය කිරීම (ස්ථාවර/ඉතුරුම් තැන්පතු) තුළින් උපයන පොලිය මත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රඳවාගැනීම් බදු අය කර ගනී. මේ සම්බන්ධව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2019.12.27 දිනැති වක්‍රලේඛ අංක SEC/2019/04 නව උපදෙස් මගින් දැනුවත් කර ඇත.

02. සමෘද්ධි ප්‍රජාමූල බැංකු අංශය නිකුත් කරන ලද 2018 අංක 07 ට පළමු එකතුවේ ඡේද අංක 02 හි සඳහන් බැංකු/ මූල්‍ය ආයතන වල මුදල් ආයෝජනය කිරීමෙන් උපයන පොලිය මත රඳවාගැනීම් බදු නිදහස්වීම හා බදු ගෙවීම පහත පරිදි සිදුකළ යුතුය.

- සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිතිය ගිණුම් හිමියා ලෙස සලකා ප්‍රජාමූල බැංකු සමිතිය විසින් අදාළ බදු මුදල් ගෙවිය යුතුය.
- ප්‍රජාමූල බැංකු සමිතිය විසින් එක් එක් බැංකුව/ මූල්‍ය ආයතනයේ ආයෝජනය කර ඇති අරමුදල් වලින් මාසික උපයන පොලිය රු.250,000/- ට අඩුනම් රඳවාගැනීම් බදු අය නොකෙරේ.
- ඉන් අනතුරුව රු.250,000/- ඉක්මවා උපයන පොලිය මත 5% ක් රඳවාගැනීම් බදු බැංකුව/ මූල්‍ය ආයතනය අය කර ගනී.
- එක් එක් බැංකුව/ මූල්‍ය ආයතන මගින් ඉහත ඡේද අංක III හි පරිදි මාසයෙන් මාසයට අයකරගත් රඳවාගත් බදු ප්‍රමාණය සමෘද්ධි බැංකු අතර බෙදාහැරිය යුතුයි. එහිදී අය කරගත් මුළු බදු මුදල මාසය තුළ උපයාගත් පොලී මුදලින් බෙදා ඒ ඒ සමෘද්ධි ප්‍රජාමූල බැංකුවට හිමි පොලී ප්‍රමාණයෙන් ගුණ කර එක් එක් සමෘද්ධි බැංකුවේ රඳවාගැනීම් බදු ප්‍රමාණය සොයාගත හැක.

උදා :- මිහිදුපුර සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිතිය තම බැංකු සමිතියට අයත් බැංකු 03 ක අරමුදල් ලංකා බැංකුවේ පහත පරිදි ආයෝජනය කර ජනවාරි මාසය තුළ උපයාගත් පොලී ප්‍රමාණය පහත වේ.

සමෘද්ධි ප්‍රජාමූල බැංකුව	ස්ථාවර තැන්පතුවේ වටිනාකම (රු.)	උපයන ලද පොලී මුදල (රු.)
1	4,000,000.00	80,600.00
2	5,000,000.00	100,000.00
3	6,000,000.00	120,000.00
එකතුව	15,000,000.00	300,600.00

1 වන අදියර, 4 වන මහල, සෙන්සිරිපාය, බත්තරමුල්ල. / 1st floor, 4th floor, Sethsiripaya Battaramulla

අධ්‍යක්ෂ ජනරාල්
பணிப்பாளர் தலைமையதிபதி
Director General
Tel- 011-2871672/2872202
Fax - 011-2889002
E-mail- dg@samurdhi.gov.lk

අධ්‍යක්ෂ (පාලන හා ආයතන)
பணிப்பாளர் (நிர்வாகம்/தாபனம்)
Director (Admin & Establishment)
011-2873799
011-2873996
diradmin@samurdhi.gov.lk
Hot Line :0112-889007

ප්‍රධාන ගණකාධිකාරී
பிரதான கணக்காளர்
Chief Accountant
011-2869742
011-2869742
finance@samurdhi.gov.lk

අධ්‍යක්ෂ (ක්ෂුද්‍ර මූල්‍ය)
பணிப்பாளர் (குறு நிதி)
Director (Micro Finance)
011-2889003
011-2887469
Hot Line:0112-885582

කාර්යාලය
அலுவலகம்
Office 0112872202
Hot Line: 011- 2887722

* රඳවාගැනීම් බඳු ප්‍රමාණය ගණනය කිරීම.

මාසය තුළ උපයන ලද පොලී මුදල් එකතුව	-	රු. 300,600.00
(-) බඳු සහනය	-	රු. 250,000.00
බඳු ගණනයදී සලකා බලන උපයන පොලී මුදල	-	රු. 50,600.00
5% රඳවාගත් බඳු මුදල	-	රු. $\frac{50,600.00 \times 5}{100}$
	-	රු. 2530.00

එක් එක් සමාද්ධි ප්‍රජාමූල බැංකුවට හිමි රඳවාගැනීම් බඳු වියදම් ප්‍රමාණය බැංකුව

1	-	රු. $\frac{2530.00 \times 80,600.00}{300,600.00}$	=	රු. 678.00
2	-	රු. $\frac{2530.00 \times 100,000.00}{300,600.00}$	=	රු. 842.00
3	-	රු. $\frac{2530.00 \times 120,000.00}{300,600.00}$	=	රු. 1010.00

03. ඉහත පරිදි බැංකු සමිතිය මාසයෙන් මාසයට උපයන පොලී මුදල රු.250,000.00 ඉක්මවා ඇති විට රඳවා ගත් බඳු ප්‍රමාණය ගණනය කර සමාද්ධි ප්‍රජාමූල බැංකු වෙතින් අය කරගැනීම සිදුකළ යුතුය.

04. සමාද්ධි ප්‍රජාමූල බැංකු සමිතිය සතු අරමුදල් ආයෝජනය කර ඇති අවස්ථාවක රඳවාගත් බඳු ප්‍රමාණය ගණනය කිරීමේදී, ඉහත පරිදි උපයාගත් පොලිය මත බඳු ප්‍රමාණය ගණනය කර සටහන් තැබිය යුතුය.

05. සමාද්ධි ප්‍රජාමූල බැංකු වල බැංකු සාමාජිකයන් විසින් ආයෝජනය කර ඇති ස්ථාවර තැන්පතු සඳහා ලැබෙන පොලිය සඳහාද රු.250,000.00 දක්වා පොලී සහනය හිමි වේ.

06. රඳවාගැනීම් බඳු සඳහා නව උපදෙස් 2020.01.01 දින සිට 2020.03.31 දක්වා වලංගු වේ.

07. සමාද්ධි ප්‍රජාමූල බැංකු/ බැංකු සමිති විසින් ණය මුදාහැරීමේදී භාවිතා කරන පොරොන්දු නෝට්ටු සඳහා පහත පරිදි මුද්දර ගාස්තු අය කළයුතුය. එනම් පළමු රු.1000 ට රු.1.00 ක් ද, ඉන් අනතුරුව සෑම රු.1000 ට හෝ ඉන් කොටසකට රු.1.00 ක් වටිනා මුද්දර ගාස්තු අය කළ යුතුය.



ආර්.පී.බී.තිලකසිරි
අධ්‍යක්ෂ ජනරාල්.

පිටපත්:-

1. ලේකම් - කාන්තා, ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය. - කා.දැ.ස.
2. ලේකම් - සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය. - කා.දැ.ස.
3. සියළුම දිස්ත්‍රික් ලේකම්/ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය.- කා.දැ.ස.
4. අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, සමාද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව. - කා.දැ.ස.
5. සියළුම දිස්ත්‍රික් සමාද්ධි අධ්‍යක්ෂ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය. - දැ.ස. හා අ.ක.ස.
6. ප්‍රධාන අභ්‍යන්තර විගණක, සමාද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව. - කා.දැ.ස.
7. ප්‍රධාන ගණකාධිකාරී, සමාද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව. - කා.දැ.ස.
8. සියළුම අධ්‍යක්ෂවරුන් සමාද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව. - කා.දැ.ස.
9. සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. - කා.දැ.ස.
10. සියළුම සභාපතිවරුන්, විධායක කමිටු - ප්‍රජාමූල බැංකු සමිති. - දැ.ගැ.ස හා අ.ක.ස.
11. සියළුම සභාපතිවරුන්, පාලක මණ්ඩල - ප්‍රජාමූල බැංකු. - දැ.ගැ.ස හා අ.ක.ස.